

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
දෙවන වාර පරීක්ෂණය - 13 ශ්‍රේණිය - 2020
ගිණුම්කරණය පිළිතුරු පත්‍රය

1 පත්‍රය

ප්‍රශ්න අංක 1 සිට 50 දක්වා සෑම ප්‍රශ්නයකට ම ලකුණු 04 බැගින් මුළු ලකුණු 200 යි.

ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය	ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය	ප්‍රශ්න අංකය	පිළිතුරු අංකය
(01).	4	(11).	2	(21).	3
(02).	5	(12).	1	(22).	3
(03).	1	(13).	4	(23).	4
(04).	5	(14).	3	(24).	3
(05).	3	(15).	2	(25).	4
(06).	4	(16).	5	(26).	2
(07).	5	(17).	2	(27).	2
(08).	2	(18).	2	(28).	4
(09).	4	(19).	1	(29).	4
(10).	3	(20).	3	(30).	1

(ප්‍රශ්න අංක 01 සිට 30 දක්වා මුළු ලකුණු 120 යි)

31. (A). අසත්‍ය (01)
(B). සත්‍ය (01)
(C). සත්‍ය (01)
(D). සත්‍ය (01)

32. (A). අඩුවේ (01)
(B). වෙනස් නොවේ (01)
(C). වැඩිවේ (01)
(D). අඩුවේ (01)

33. (A). සත්‍ය (01)
(B). සත්‍ය (01)
(C). සත්‍ය (01)
(D). අසත්‍ය (01)

34. (අ). රු 1900,000 (02)
(ආ). ලාභය රු 40,000 (02)

35. (1) රු 3,000 (02) (1) වත්තම් ඉතායාගානා (02)
(1) රු 3,750 (02) (1) කොහ අල්ලා ලැබෙන්නේ 3000 දක්වා (02)

36. (A). විකුණුම් ජ'නලය (01)
(B). ආපසු එවුම් ජ'නලය (01)
(C). පොදු ජ'නලය (01)
(D). මුදල් ලැබීම් ජ'නලය (01)

37. (A). මුදල් ගිණුම හර 6,500
ලපවිත දුර්වල ගිණුමට 6,500 (02)
(B). අවිනිශ්චිත ගිණුම හර 8,000
නියෝජිත පාලන ගිණුමට 4,000
නියෝජිත පාලන ගිණුමට 4,000 (02)

38. රු. 100,000 (04)

39. රු. 340,000 (04)

40. අමල් - රු. 178,000 (02)

බිමල් - රු. 132,000 (02)

41. නිවැරදි පිළිතුරට ලකුණු (04)

42. ගලපන නොගලපන

(A). ✓ (01)

(B). ✓ (01)

(C). ✓ (01)

(D). ✓ (01)

43. නිවැරදි පිළිතුරට ලකුණු (04)

44. (අ). මුදල් ගිණුම හර 1,500,000
කොටස් නිකුත් කිරීමේ ගිණුමට 1,500,000 (02)

(ආ). කොටස් නිකුත් කිරීමේ ගිණුම හර 1,000,000
කොටස් ප්‍රාග්ධන ගිණුමට 1,000,000 (02)

45. රු. 1,000,000 (04)

46. (A). මෙහෙයුම් (01)

(B). මූල්‍ය (01)

(C). ආයෝජන (01)

(D). මෙහෙයුම් (01)

47. රු. 1,500,000 (04)

48. (අ). වාර 24 (02)

(ආ) වාර 12 (02)

49. උපකල්පන 1 කට ලකුණු 1 බැගින් උපරිම ලකුණු (04)

50. (අ). 3,000 (02)

(ආ) 15,000 (02)

(ප්‍රශ්න අංක 31 සිට 50 දක්වා මුළු ලකුණු 80 යි)

ශ්‍රී ලංකා විද්‍යා සේවය 13 වැනි වර්ෂය
වැය 2017 දී වාර්ෂික වාර්තාව

ප්‍රධාන අංක 01

විද්‍යා සේවයේ වැය

(1) 2017.03.31 දිනට අවසන් වර්ෂය අග 01

ලාභයේ වැයවන ලද වැය වාර්තාව

විස්තරය	වැය	(රු. 000)	වැය	(රු. 000)
විද්‍යා සේවය		85000	විද්‍යා සේවයේ වැය	
විද්‍යා සේවයේ වැය		(40000) 01	විද්‍යා සේවයේ වැය	3800
දින 01		45000	විද්‍යා සේවයේ වැය	2000
විද්‍යා සේවයේ වැය	01	50	විද්‍යා සේවයේ වැය	500
		45050	විද්‍යා සේවයේ වැය	42500
විද්‍යා සේවයේ වැය		(9900) 04	විද්‍යා සේවයේ වැය	15000
විද්‍යා සේවයේ වැය		(9500) 04	විද්‍යා සේවයේ වැය	9900
විද්‍යා සේවයේ වැය		(2250) 02	විද්‍යා සේවයේ වැය	
විද්‍යා සේවයේ වැය		(804) 02	විද්‍යා සේවයේ වැය	4200
විද්‍යා සේවයේ වැය	02	22596	විද්‍යා සේවයේ වැය	(750) 01
විද්‍යා සේවයේ වැය	03	(2200) 02	විද්‍යා සේවයේ වැය	32500
විද්‍යා සේවයේ වැය		01 20396	විද්‍යා සේවයේ වැය	20000
විද්‍යා සේවයේ වැය		(1500) 01	විද්‍යා සේවයේ වැය	8000
විද්‍යා සේවයේ වැය		01 18896	විද්‍යා සේවයේ වැය	9500

වැය 01 - විද්‍යා සේවයේ වැය (රු. 000)

වැය 02 - විද්‍යා සේවයේ වැය 50 01

වැය 03 - විද්‍යා සේවයේ වැය (රු. 000)

වැය 04 - විද්‍යා සේවයේ වැය 2300 01

වැය 05 - විද්‍යා සේවයේ වැය (100) 01

2200

වැය 06 - විද්‍යා සේවයේ වැය (රු. 000)

වැය 07 - විද්‍යා සේවයේ වැය 6750

වැය 08 - විද්‍යා සේවයේ වැය 500

වැය 09 - විද්‍යා සේවයේ වැය 250

වැය 10 - විද්‍යා සේවයේ වැය 304

වැය 01 - විද්‍යා සේවයේ වැය

වැය 02 - විද්‍යා සේවයේ වැය 2500

වැය 03 - විද්‍යා සේවයේ වැය 5000

වැය 04 - විද්‍යා සේවයේ වැය 2250

වැය 05 - විද්‍යා සේවයේ වැය

වැය 06 - විද්‍යා සේවයේ වැය 200

වැය 07 - විද්‍යා සේවයේ වැය 3000

වැය 08 - විද්‍යා සේවයේ වැය 304 01

වැය 09 - විද්‍යා සේවයේ වැය 804

වැය 10 - විද්‍යා සේවයේ වැය

වැය 11 - විද්‍යා සේවයේ වැය 2000

වැය 12 - විද්‍යා සේවයේ වැය 41500

වැය 13 - විද්‍යා සේවයේ වැය 43500

වැය 14 - විද්‍යා සේවයේ වැය (3500) 01

අග්‍ර (2)

අවසන් රේඛා (61'000)
500

විගණන ආරම්භ 300

අගය පෙන්වී 300

මිනැල්ල අයිතමය සේවකව 01 බලකා

ලෙජර් (02)

විගණන අගය - අවසන් අගය 4250

(ලෙජර් 22)

(02)

මිනැල්ල විගණන පොත් පත්

2019.03.31 දිනට අවසන් අගය සඳහා විගණන පොත් පත් අගය (61'000)

විගණන පොත් පත්	අවසන් අගය	අවසන් අගය	පොත් පත්	අවසන් අගය	අවසන් අගය
2018.04.01 දිනට පෙර	40000	1500	600	7250	49350
මුළු විගණන පොත් පත්		(1500)		20396	18896
පොත් පත් අගයට එක් කිරීම			800	(800)	-
පොත් පත් ලෙසට				(1700)	(1700)
	40000	-	1400	25146	66546

අවසන් 04 වැනි දිනට විගණන පොත් පත්

(ලෙජර් 03)

(61'000)

විගණන පොත් පත්	අවසන් අගය	අවසන් අගය	අවසන් අගය	අවසන් අගය	අවසන් අගය
2018.04.01 දිනට පෙර	20000	25000	10000	15000	70000
එක් කිරීම		15000	(10000)		15000
මුළු කිරීම			(2000)		(2000)
අවසන් අගය	(2000)				(2000)
2019.03.31 දිනට පෙර	18000	40000	8000	15000	81000
විගණන පොත් පත්					
2018.04.01 දිනට පෙර	-	10000	3000	4500	17500
මුළු කිරීම			(400)		(400)
විගණන පොත් පත්					
		3250	2000	1500	6750
2019.03.31 දිනට පෙර	-	13250	4600	6000	23850
2019.03.31 දිනට අවසන් අගය	18000	26750	3400	9000	57150

(03)

සීමිත ධනයෙන් යෙදවීමේ කටයුතු (01)

2019-03-31 දිනට මුද්‍රා තැන්පත් කළ යුතුය.

අංකය	විස්තරය	මුද්‍රා තැන්පත් කළ යුතුය
04	දේපළ, ජලයාගාර හා විද්‍යාගාර	57150
05	සාමාන්‍ය අවශ්‍යතා සඳහා වෙන් කළ	3200
	අංකය	
	පොදු	3500
	විද්‍යාල පාලන පද්ධතිය	2400
	පොදු පාලන පද්ධතිය	7500
	ප්‍රවේශන පද්ධතිය	29680
	මුළුමන	96680
	අංකය	
	පොදු	40000
	විද්‍යාල පාලන පද්ධතිය	1400
	මුළුමන	25146
	අංකය	
	පොදු	5000
	විද්‍යාල පාලන පද්ධතිය	1662
	මුළුමන	1700
	අංකය	
	පොදු	722
	විද්‍යාල පාලන පද්ධතිය	400
	ප්‍රවේශන පද්ධතිය	800
	මුළුමන	4550
	මුළුමන	96680

අංකය 05:-

සාමාන්‍ය අවශ්‍යතා සඳහා වෙන් කළ 3200

විද්‍යාල පාලන පද්ධතිය 4000

පොදු පාලන පද්ධතිය (800)

2019-03-31 දිනට මුද්‍රා තැන්පත් කළ යුතුය. 3200

අංකය 06:-

විද්‍යාල පාලන පද්ධතිය

විද්‍යාල පාලන පද්ධතිය 4250

ප්‍රවේශන පද්ධතිය 300

4550

අංකය 07:-

1. පොදු පාලන පද්ධතිය 3500000

විද්‍යාල පාලන පද්ධතිය 1400

ප්‍රවේශන පද්ධතිය 800

මුළුමන 3650000

2. සාමාන්‍ය අවශ්‍යතා සඳහා වෙන් කළ

රු. 1200000 හා විද්‍යාල පාලන පද්ධතිය

ප්‍රවේශන පද්ධතිය 800

මුළුමන 1200000

මුළුමන 4850000

(ලකුණු 15)

ප්‍රශ්න අංක 01

1	2	3	ප්‍රශ්න
22	03	15	40

දුන්න තරම් 02:

(7) (i) ~~ප~~

(1) ආදායම් ප්‍රතිපත්ති = 15000×6
එනම් 90000 (02)

ආදායම් ප්‍රතිපත්ති = 19000×5
එනම් 95000 (02)

(2) ප්‍රතිපත්ති ප්‍රතිපත්ති = $(90000 + 60000) - (13000 \times 4)$
එනම් 98000 (02)

ප්‍රතිපත්ති ප්‍රතිපත්ති = $(95000 + 80000) - (17000 \times 3)$
එනම් 124000 (02)

(3) ප්‍රතිපත්ති ප්‍රතිපත්ති = $90000 - (14000 \times 5)$
එනම් 20000 (02)

ප්‍රතිපත්ති ප්‍රතිපත්ති = $95000 - (18000 \times 4)$
එනම් 23000 (02)

(4) ප්‍රතිපත්ති ප්‍රතිපත්ති = $\frac{98000 + 20000}{2}$
එනම් 59000 (02)
එනම්

ප්‍රතිපත්ති ප්‍රතිපත්ති = $\frac{124000 + 23000}{2}$
එනම් 73500 (02)

= $\frac{20000 + 60000}{2}$
එනම් 50000 (02)

ප්‍රතිපත්ති ප්‍රතිපත්ති = $\frac{23000 + 80000}{2}$
එනම් 63000 (02)

(ii) (1) ප්‍රතිපත්ති ප්‍රතිපත්ති ප්‍රතිපත්ති එනම් 1000 (03)

2) ප්‍රතිපත්ති ප්‍රතිපත්ති ප්‍රතිපත්ති = 24 (01)

ප්‍රතිපත්ති

(1) ප්‍රතිපත්ති ප්‍රතිපත්ති ප්‍රතිපත්ති = $\sqrt{\frac{2 \times 24000 \times 50}{2.40}} = 1000$
(2) ප්‍රතිපත්ති ප්‍රතිපත්ති ප්‍රතිපත්ති = $\frac{24000}{1000} = 24$

(එනම් 20)

ප්‍රථම අංක 02

පිටුව 5

(4)

සීමිත අත්‍යවශ්‍ය වෙනත් ව්‍යාපෘති.

2019-03-31 දිනෙහි ප්‍රකාශයට පත්වූ මුළු මුදල (රුපියල්) (රු. 62,000)

<u>මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් මුදල් මුදා හැරීම</u>			
මුද්‍රණය, ලොග්	3500	01	
දේපල පරික්ෂණ ප්‍රකාශන සහ	600	01	
දේපල පරික්ෂණ ප්‍රකාශන විකිණීමේ අලාභ	200	01	
නොලී නියමය	120	01	
වෙනත් අයුරු	250		
නොලී ලේඛන සහ අයුරු	180		මිනුම් අයුරු නොලී ලේඛන (04)
ප්‍රතිපත්ති මගින් නියමය වැඩිවීම	(200)		
මෙහෙයුම් ගෙවීම් සහ අයුරු	(80)		
ප්‍රතිපත්ති මෙහෙයුම් නියමය අයුරු	(400)		
මෙහෙයුම් මගින් වැඩිවීම මුදල්	3260		
මෙහි නොලී	(60)	01	
මෙහි අනුයෝගය	(150)	01	
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් වැඩිවීම මුදල් මුදා හැරීම			3260
<u>අනෙකුත් ක්‍රියාකාරකම් තුළින් මුදල් මුදා හැරීම</u>			
වැඩිවීම නිකුත් කිරීමේ ලද මුදල්	500	01	
අනෙකුත් වැඩිවීම මගින්	(2000)	01	
අනෙකුත් ක්‍රියාකාරකම් වල වෙනස්වීම් මුදල් මුදා හැරීම			(1500)
<u>මුදල ක්‍රියාකාරකම් තුළින් මුදල් මුදා හැරීම</u>			
මෙහි ලාභය	(230)	01	
මෙහි නිකුත් කිරීමේ	700	01	
මිලදුන් ලැබීමේ	1200	01	
මුදල ක්‍රියාකාරකම් තුළින් වැඩිවීම මුදල් මුදා හැරීම			1670
කාලයේදී මුදල් මුදා හැරීම සහ අනෙකුත්		01	3430
කාලයේදී අනෙකුත් මුදල් මුදා හැරීම			420
කාලයේදී මුදල මුදල් මුදා හැරීම		01	3850
ප්‍රථම අංක 02	20	20	40

(ලේඛන 20)

ଅଫିସ୍ ନମ୍ବର ୦୩. ଶ୍ରୀମତୀ ସରୋଜା (୧୨'୦୦) ଅଧିକ.

- (C2723 26)

62-200 (03)

3027 702 03

1	2	3	4	2009
26	03	01	10	40

(4)

මැදිහැන්ගේ ප්‍රකාශනය

(රු. ෪෨෦)

(රු. ෪෨෦)

පිටුව 7

<u>මුද්‍රාණය වන වත්කම්:</u>			
මුද්‍රාණය වන වත්කම්			7950 (01)
<u>මුද්‍රාණය වන වත්කම්:</u>			
මුද්‍රාණය		570 (01)	
මුද්‍රාණය වන වත්කම්		2150 (01)	
මුද්‍රාණය වන වත්කම්		10 (01)	
මුද්‍රාණය		360 (01)	3090
මුද්‍රාණය වන වත්කම්			11040
<u>ප්‍රතිපාදනය:</u>		7000 (01)	
ප්‍රතිපාදනය වන වත්කම්		1520 (01)	8520
<u>මුද්‍රාණය වන වත්කම්:</u>			
මුද්‍රාණය වන වත්කම්			1800 (01)
<u>මුද්‍රාණය වන වත්කම්:</u>			
මුද්‍රාණය වන වත්කම්		700 (01)	
මුද්‍රාණය වන වත්කම්		20 (01)	720
මුද්‍රාණය වන වත්කම්			11040
			(මුද්‍රාණය 10)

ප්‍රතිපාදනය 03

ප්‍රතිපාදනය 03

1	2	3	4	මුද්‍රාණය
26	03	01	10	40

ප්‍රශ්න 04

(1) L.V.T ගැටළුවක්
2019.03.31 දිනේ ප්‍රශ්න 04 අංක 04 (6000)

විකුණු		10000.
විකුණු වැටුප		
ආ/කොමස	700.	
ගැටුම	4000.	
	4700	
අවශ්‍ය කොමස	(800).	3900
දීමට ගිය		6100
කොමස ආදායම - ප්‍රයෝජනමාරි		840.
		6940
විකුණු	1150.	
විකුණු වැටුප (300+200)	500(01)	
කොමස වැටුප	15(01)	
කොමස වැටුප	1200.	(2865)
වැටුපේ ලාභය		4075
2019 වැටුප:	L	240
	V	240
	T	240
		(720)
ප්‍රශ්න 04 වැටුප:	L	500
	V	400
	T	300
		(1200)
ලැබෙන වැටුප:	L	862
	V	862
	T	431
		(2155)
		-

• විකුණු අවශ්‍ය
කොමස වැටුප
වැටුපේ ලාභය (01)

(ප්‍රශ්න 06)

ക്രമീകൃതമായ				(6000)			
	L	V	T		L	V	T
പ്രദാനം	1000	1000		പ്രദാനം 3/10	5000	4000	3000
മുൻപ്	-	2068		പ്രദാനം 64	-	228	-
ക്രമീകൃതമായ T	-	2068		പ്രദാനം	800	800	400
പ്രദാനം 5/10	4800	4020	-	ക്രമീകൃതമായ T	-	-	736
	5800	5020	436		5800	5020	4136
				പ്രദാനം 3/10	4800	4020	-

ക്രമീകൃതമായ				(6000)			
	L	V	T		L	V	T
പ്രദാനം 3/10			200	പ്രദാനം 3/10	1500	1000	-
പ്രദാനം (ക്രമീകൃതമായ)	50			ക്രമീകൃതമായ			15
പ്രദാനം	50	50	50	പ്രദാനം	240	240	240
ക്രമീകൃതമായ T			736	ക്രമീകൃതമായ	500	400	300
പ്രദാനം 2/10	3002	2452	-	പ്രദാനം	862	862	431
	3102	2802	986		3102	2802	986
				പ്രദാനം 3/10	3002	2452	-

ക്രമീകൃതമായ T 6000

മുൻപ് 500
ക്രമീകൃതമായ 2068

(ക്രമ 15)

(6000)

- (3) പ്രദാനം പ്രദാനം
പ്രദാനം പ്രദാനം
പ്രദാനം പ്രദാനം

500
600
15

പ്രദാനം പ്രദാനം
പ്രദാനം പ്രദാനം

840 (പ്രദാനം പ്രദാനം)
(ക്രമ 04)

(3) പ്രദാനം

പ്രദാനം പ്രദാനം				പ്രദാനം പ്രദാനം			
പ്രദാനം 600	മുൻപ് 7100	മുൻപ് 2300	പ്രദാനം 500	പ്രദാനം 600	മുൻപ് 2400	മുൻപ് 2900	
പ്രദാനം 7000	പ്രദാനം 500	പ്രദാനം 600	പ്രദാനം 500	പ്രദാനം 600	മുൻപ് 2400	മുൻപ് 2900	
7600	7600	2900					

പ്രദാനം 500 (പ്രദാനം പ്രദാനം 04 ക്രമ പ്രദാനം)

(3)

- (1) $\text{දායක අනුපාතය} = 1.8 : 1$ (03)
- (2) $\text{නෙළු ආවරණ අනුපාතය} = 216 \text{ T.25}$ (03)
- (3) $\text{දළලාභ අනුපාතය} = 50\%$ (03)
- (4) $\text{නෙළු රඳවාගැනීමේ කලය} = \text{දින } 30$ (03)
- (5) $\text{නෙතරයක ලාභාංශය} = 62.2.50$ (03) (ලකුණු 15)

(ප්‍රථම 40)

නෙළු:

(1) $\text{දායක අනුපාතය} = \text{දායක අත්තර්: දායක වගකීය}$

$$\frac{7200}{1.8} : \frac{4000}{1}$$

(2) $\text{නෙළු ආවරණ අනුපාතය} = \frac{\text{මුද්‍රණ ලාභය} + \text{නෙළු}}{\text{නෙළු}}$

$$= \frac{5000 + 800}{800}$$

$$= 216 \text{ T.25}$$

(3) $\text{දළලාභ අනුපාතය} = \frac{\text{දළ ලාභය}}{\text{දායක}} \times 100$

$$= \frac{6000}{12000} \times 100 = 50\%$$

(4) $\text{නෙළු රඳවාගැනීමේ කලය} = \frac{360}{12} = \text{දින } 30$

$$= \frac{360 \times 500}{6000} = \text{දින } 30$$

(5) $\text{නෙතරයක ලාභාංශය} = \frac{\text{නෙළු ලාභය}}{\text{නෙතරයක කලය}}$

$$= \frac{500000}{200000}$$

$$= 62.2.50$$

ප්‍රශ්න අංක 4

1	2	3	මුද්‍රණ
06	15	04	25
7)	15		15
			40

ප්‍රකාශ අංක 05

Date: 11

(4)

මුදල් ලැයිස්තුව

(රු. 000)

(1) දිනය	විස්තරය	ප්‍රථම වර්ගය	වර්ගය	අවසරය			
				අත්තික	VAT	අයවැය	අනුයෝග
	අත්තික වැටුප්		660	600	60		
	අයවැය අවසරය ලැබේ	80	720			720	
	කොටස් අනුයෝග		200				200
	අත්තික වැටුප්		1100	1000	100		
	අයවැය අනුයෝග ලැබේ		280			280	
01/31	මුදල් ගනු ලැබූ අයවැය	80	2960	1600	160	1000	200

(අවසරය ලැබූ මුදල් 01 අගෝස්තු 04)

මුදල් ගනු ලැබූ

(රු. 000)

දිනය	විස්තරය	ප්‍රථම වර්ගය	වර්ගය	අවසරය				
				අත්තික	VAT	අයවැය	අනුයෝග	අනුයෝග
	අත්තික වැටුප්		440	400	40			
	අයවැය ගෙවීම් - අයවැය		160			160		
	අත්තික වැටුප්		30				30	
	අත්තික වැටුප්		220	200	20			
	අනුයෝග		80				80	
	අයවැය ගෙවීම් - අයවැය	30	270			270		
	VAT ගෙවීම්		70					70
01/31	මුදල් ගනු ලැබූ අයවැය	30	1190	600	60	430	110	70

(අවසරය ලැබූ මුදල් 01 අගෝස්තු 04)

මුදල් ගනු ලැබූ

(රු. 000)

(2)	1/1 ප්‍රථම	450	වැටුප් ගෙවීම	600
	1/31 වැටුප් ගෙවීම	1600	VAT ගෙවීම	60
	VAT ගෙවීම	160	අයවැය ගෙවීම	430
	අයවැය ගෙවීම	1000	අනුයෝග ගෙවීම	30
	කොටස් අනුයෝග	200	අනුයෝග ගෙවීම	80
			VAT ගෙවීම	70
			1/31 ප්‍රථම	2140
		3410		

(අවසරය ලැබූ මුදල් 01 අගෝස්තු 04)

(රු. 000)

VAT അനുകൂල (ക്ര.000)

1/31 ഉദ്യമനകൂല	60	1/31 ഉദ്യമനകൂല	160
ഉദ്യമനകൂല	70		
1/31 8/100	30		
	<u>160</u>		
1/31			

* കേരളം
 കൂടുതൽ വരുമാനം
 160
 30
 190
 190

(3) ഉദ്യമനകൂല (ക്ര.000)

1/31 ഉദ്യമനകൂല	2140	ഉദ്യമനകൂല	10
ഉദ്യമനകൂല	150	ഉദ്യമനകൂല	280
		ഉദ്യമനകൂല	30
		1/31 ഉദ്യമനകൂല	1970
	<u>2290</u>		<u>2290</u>

* കേരളം
 കൂടുതൽ വരുമാനം
 1970
 1970

ഉദ്യമനകൂല കൂലി (ക്ര.000)

ഉദ്യമനകൂല കൂലി (ക്ര.000)	01	1970
ഉദ്യമനകൂല കൂലി (ക്ര.000)		1370
ഉദ്യമനകൂല കൂലി (ക്ര.000)		3340
ഉദ്യമനകൂല കൂലി (ക്ര.000)		(1100)
ഉദ്യമനകൂല കൂലി (ക്ര.000)		<u>2240</u>

(ക്ര.000) 205

05 ප්‍රශ්නය

(අ) (1)

1.	කෙරෙහි වූ ගාස්තු	(රු. 000)
2018/4/13/වෙළඳ	10900	2018/10/01 කෙරෙහි වූ ගාස්තු (විවරණ) 3200 (1)
2018/4/6 ඉදි	1300	19/03/31 වෙළඳ ආදායම 13200
2018/10/01, ඉදි	4200 (1)	
	<u>16400</u>	<u>16400</u>

2.

කෙරෙහි වූ සමුදායීකරණය	(රු. 000)
2018/10/01 කෙරෙහි වූ ගාස්තු 1050 (1)	2018/04/1 ඉ/වෙළඳ 3100 (2)
2019/03/31 වෙළඳ ආදායම 3970	19/3/31 කෙරෙහි වූ සමුදායීකරණය 1920 (3)
<u>5020</u>	<u>5020</u>

3.

කෙරෙහි වූ ගාස්තු	(රු. 000)
2018/10/01 කෙරෙහි වූ ගාස්තු 3200	2018/10/01 කෙරෙහි වූ සමුදායීකරණය 1050 (2)
19/03/31 වෙළඳ ආදායම 450 (1)	ඉදි 2600 (1)
<u>3650</u>	<u>3650</u>

(2)

විස්තරය	කෙරෙහි වූ ගාස්තු
18/4/1 දිනට වෙළඳ	10900
වෙළඳ ආදායම	5500 (1)
ඉවත් කළේ	(3200)
19/3/31 දිනට වෙළඳ	13200
සමුදායීකරණය	
18/4/1 දිනට වෙළඳ	3100
ඉවත් කළේ	(1050) (1)
වෙළඳ ආදායම	1920
19/3/31 දිනට වෙළඳ	3970
19/3/31 දිනට වෙළඳ ආදායම (1) 9280	

දිනට වූ ගාස්තු 05 (ලැප් 03)

	1	2	3	සමුදායීකරණය
(7)	09	06	05	20
(7)	17	03	-	20

වෙළඳ ආදායම (ලැප් 17)

18/4/1 දිනට සමුදායීකරණය	
$MV_1 \rightarrow \frac{3200 - 2 \times 3}{10} = 900$ (1)	
$MV_2 \rightarrow \frac{4200 - 600 \times 2.5}{2} = 1000$ (1)	
$MV_3 \rightarrow \frac{3500 - 500 \times 2}{5} = 1200$ (1)	
3100	
* ඉවත් කළ MV, 2018/10/1 නොවී සමුදායීකරණය	
18/4/1 නොවී වෙළඳ	= 900 (1)
18/10/01 නොවී වෙළඳ $\frac{3200 - 200 \times \frac{1}{2}}{10} = 150$ (1)	
1050	
වෙළඳ ආදායම	
$MV_1 \rightarrow \frac{3200 - 200 \times \frac{1}{2}}{10} = 150$ (1)	
$MV_2 \rightarrow \frac{4200 - 600 - 1000}{5} = 520$ (1)	
$MV_3 \rightarrow \frac{3500 - 1200 + 1300 - 600}{5} = 1000$ (1)	
$MV_L \rightarrow \frac{4200 - 700 \times \frac{1}{2}}{7} = 250$ (1)	
1920	

අගන අංක 06.

දිනය 2014

නිලිකරණ කොමසාරිස්

(අ)

නොදු ප්‍රතිපත්ති:

(රු.000)

(රු.000)

(i)	ලාභා ලාභාංශය / විකුණුම් (රු.000) අවමානගත කළයුතුය. (විකුණුම් 4500000 ක් විකුණුමකින් 5400000 ක් ලෙස ලියවී ඇති බවට තීරණය කළේය)	90	90	(01)
(ii)	ලාභා ලාභාංශය / විකුණුම් (රු.000) අවමානගත කළයුතුය. (විකුණුම් 1400000 ක් විකුණුමකින් 1400000 ක් ලෙස ලියවී ඇති බවට තීරණය කළේය)	14	14	(01)
(iii)	ලාභා ලාභාංශය / විකුණුම් (රු.000) අවමානගත කළයුතුය. (විකුණුම් 600000 ක් විකුණුමකින් 600000 ක් ලෙස ලියවී ඇති බවට තීරණය කළේය)	600	600	(01)
	ලාභා ලාභාංශය / විකුණුම් (රු.000) අවමානගත කළයුතුය. (විකුණුම් 300000 ක් විකුණුමකින් 300000 ක් ලෙස ලියවී ඇති බවට තීරණය කළේය)	30	30	(01)
(iv)	ලාභා ලාභාංශය / විකුණුම් (රු.000) අවමානගත කළයුතුය. (විකුණුම් 200000 ක් විකුණුමකින් 200000 ක් ලෙස ලියවී ඇති බවට තීරණය කළේය)	20	20	(01)
	ලාභා ලාභාංශය / විකුණුම් (රු.000) අවමානගත කළයුතුය. (විකුණුම් 100000 ක් විකුණුමකින් 100000 ක් ලෙස ලියවී ඇති බවට තීරණය කළේය)	10	10	
(v)	ලාභා ලාභාංශය / විකුණුම් (රු.000) අවමානගත කළයුතුය. (විකුණුම් 400000 ක් විකුණුමකින් 400000 ක් ලෙස ලියවී ඇති බවට තීරණය කළේය)	40	40	(01)
(vi)	ලාභා ලාභාංශය / විකුණුම් (රු.000) අවමානගත කළයුතුය. (විකුණුම් 3600000 ක් විකුණුමකින් 3600000 ක් ලෙස ලියවී ඇති බවට තීරණය කළේය)		3600	(01)
(vii)	ලාභා ලාභාංශය / විකුණුම් (රු.000) අවමානගත කළයුතුය. (විකුණුම් 250000 ක් විකුණුමකින් 250000 ක් ලෙස ලියවී ඇති බවට තීරණය කළේය)	25	25	(01)

පිටුව 15

(viii)	ණයන්ව් පැන ගිණුම ලාභාලාභ ගිණුම / ලැබව් ගිණුම ලැබව් කිසිව් පතුවා ලැබව් ගිණුම හි ණයන් පැන ගිණුම බැව් පවසන්නේ නිසිවි නිසිවි	හි	60	60	(01)
(ix)	ලාභාලාභ ගිණුම හි ලාභ ගිණුම (ලාභා ලාභාලාභ පවසන්නේ නිසිවි නිසිවි)		35	35	(01)

(දිනපොත් පොතෙහි වී ලැබුණු මුදල් පිළිබඳව)

(ලැප් 11)

(2) අදාළ ලාභාලාභ ගිණුමේ ලැබුණු මුදල (61000)

පොදු මුදල ලාභාලාභ ගිණුම		• 650	(3)
මුදල් - කාලයාල ලැබුණු		• 600	(ii) ගැලපුම් පොතෙහි (01)
ලැබව්		• 60	(iii) ගැලපුම්/පොදු මුදල පොතෙහි (01)
		1310	(v) ලැබුණු පොතෙහි (01)
අඩු - විද්‍යුත්	• 90		(ix) පොදු මුදල/විද්‍යුත් පොතෙහි (01)
බැංකුව	• 14		
පොදු	• 30		(ලැප් 04)
පොදු	• 20		
විද්‍යුත් පොතෙහි	• 40		
ගැලපුම්	• 25		
පොදු මුදල	• 35	(254)	
විද්‍යුත් අදාළ ලාභාලාභ ගිණුම		1056	

• අවසන් ලැබුණු මුදල (01) ලැප් 05

(ලැප් 20)

	1	2	3	25 marks
4	11	05	04	20
70	12	08	-	20

(32)

(1)	අනුමැතිය අවසරය	කාන්තාව (IND)	විශේෂ (VC) හෝ ස්වයං (FC)	නිවැරදි (M) හෝ නිවැරදි නොවේ (NM)		
අංකය	I	IND	VC	FC	M	NM.
i		✓		✓	✓	
ii	✓		✓		✓	
iii	✓		✓		✓	
iv		✓		✓	✓	
v		✓		✓	✓	
vi		✓	✓		✓	
vii				✓		✓
viii		✓	✓		✓	
xi			✓			✓
x				✓		✓
xi				✓		✓

(නිවැරදි (✓) ලෙසට දෙකකට ලෙසට 01 පැයකට ලෙසට 12)

(2) 1. ව්‍යාපෘති ප්‍රයෝජන අවධානය වේ. = 1100 (02)

2. ව්‍යාපෘති නිවැරදි නොවේ අවධානය වේ. = 64 (01)

3. මුළු නිවැරදි අවධානය වේ. = 1164000 (02)

4. මුළු අවධානය වේ. = 1190500 (03) (ලෙසට 08)

පෙන්වන්න:

* ව්‍යාපෘති ප්‍රයෝජන අවධානය වේ.	* මුළු නිවැරදි අවධානය වේ.
ලේඛන අවධානය 800 (01)	1000×1164
ව්‍යාපෘති ප්‍රයෝජන අවධානය 300 (01)	= 32. 1164000
ව්‍යාපෘති ප්‍රයෝජන අවධානය 1100	
* ව්‍යාපෘති. නි. ප්‍ර. කාලය අවධානය වේ.	* මුළු අවධානය වේ.
ව්‍යාපෘති ප්‍රයෝජන අවධානය 20000	ප්‍රයෝජන අවධානය වේ. 1100000
ප්‍රයෝජන අවධානය 18000	නි. ප්‍ර. කාලය අවධානය වේ. 64000
ප්‍ර. ප්‍ර. කාලය (20x1000) 20000	නිවැරදි නොවේ අවධානය වේ. 26500
ව්‍යාපෘති ප්‍රයෝජන අවධානය 2000	
ව්‍යාපෘති ප්‍රයෝජන අවධානය 4000	1190500
මුළු නිවැරදි නොවේ අවධානය 64000	
ව්‍යාපෘති ප්‍රයෝජන අවධානය 1000	